

උපදේශනා මාර්ගදර්ශකය	උපදේශනා මාර්ගදර්ශකය	
	2.2.9.3.3 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය. 2.2.9.3.4 උපදේශනා මාර්ගදර්ශකය මගින්. 2.2.9.3.5 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි. 2.2.9.3.6 උපදේශනා මාර්ගදර්ශකය මගින්. 2.2.9.3.7 උපදේශනා මාර්ගදර්ශකය මගින්. 2.2.9.4 උපදේශනා මාර්ගදර්ශකය. 2.2.9.4.1 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි 5% උපදේශනා මාර්ගදර්ශකය. 2.2.9.4.2 උපදේශනා මාර්ගදර්ශකය මගින්.	
%100	උපදේශනා මාර්ගදර්ශකය	

3. උපදේශනා මාර්ගදර්ශකය:

- 3.1 උපදේශනා මාර්ගදර්ශකය, උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි.
- 3.2 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි.
- 3.3 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි.
- 3.4 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි 90 (නවය) ප්ලාස්ටික් උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි.
- 3.5 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි.
- 3.6 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි.
- 3.7 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි.

4. උපදේශනා මාර්ගදර්ශකය:

- 4.1 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි 500,000/- (අට සියයකට පමණ) රුපියලකට.
- 4.2 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි 5% (අට සියයකට පමණ) රුපියලකට.
- 4.3 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි.
- 4.4 උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි උපදේශනා මාර්ගදර්ශකය මගින් සඳහන් කර ඇති පරිදි.

Form of Bid Security (Bank Guarantee)

WHEREAS,[name of Bidder] (hereinafter called “the Bidder”) has submitted his Bid issued by the Ministry of Defence and National Security onfor Supplying of[name of Contract] (hereinafter called “the Bid”).

KNOW ALL PEOPLE by these presents that We [name of Bank] of [name of country] having our registered office at (hereinafter called “the Bank”) are bound unto[name of Employer] (hereinafter called “the Employer”) in the sum of * for which payment well and truly to be made to the said Employer, the Bank binds itself, its successors, and assigns by these presents.

SEALED with the Common Seal of the said Bank thisday of20.....

THE CONDITIONS of this obligation are:

- (1) If, after Bid opening, the Bidder withdraws his Bid during the period of Bid validity specified in the Form of Bid;
or
- (2) If the Bidder having been notified of the acceptance of his Bid by the Employer during the period of Bid validity:
 - (a) fails or refuses to execute the Form of Agreement in accordance with the Instructions to Bidders, if required; or
 - (b) fails or refuses to furnish the Performance Security, in accordance with the Instruction to Bidders; or
 - (c) does not accept the correction of the Bid Price pursuant to Clause 25,

* The Bidder should insert the amount of the Guarantee in words and figures denominated in Maldivian Rufiyaa. This figure should be the same as shown in Clause 16.1 of the Instructions to Bidders.

we undertake to pay to the Employer up to the above amount upon receipt of his first written demand, without the Employer’s having to substantiate his demand, provided that in his demand the Employer will note that the amount claimed by him is due to him owing to the occurrence of one or any of the three conditions, specifying the occurred condition or conditions.

This Guarantee will remain in force up to and including the date days after the deadline for submission of bids as such deadline is stated in the Instructions to Bidders or as it may be extended by the Employer, notice of which extension (s) to the Bank is hereby waived. Any demand in respect of this Guarantee should reach the Bank not later than the above date.

DATE..... SIGNATURE OF THE BANK
WITNESS SEAL
[signature, name, and address]

Performance Security

[The bank, as requested by the successful Bidder, shall fill in this form in accordance with the instructions indicated]
[Guarantor letterhead or SWIFT identifier code]

Beneficiary: [insert name and Address of Purchaser]

Date: *[Insert date of issue]*

PERFORMANCE GUARANTEE No.: *[Insert guarantee reference number]*

Guarantor: *[Insert name and address of place of issue, unless indicated in the letterhead]*

We have been informed that *[insert name of Supplier, which in the case of a joint venture shall be the name of the joint venture]* (hereinafter called "the Applicant") has entered into Contract No. *[insert reference number of the contract]* dated *[insert date]* with the Beneficiary, for the supply of *[insert name of contract and brief description of Goods and related Services]* (hereinafter called "the Contract").

Furthermore, we understand that, according to the conditions of the Contract, a performance guarantee is required.

At the request of the Applicant, we as Guarantor, hereby irrevocably undertake to pay the Beneficiary any sum or sums not exceeding in total an amount of *[insert amount in figures]* (*[insert amount in words]*),¹ such sum being payable in the types and proportions of currencies in which the Contract Price is payable, upon receipt by us of the Beneficiary's complying demand supported by the Beneficiary's statement, whether in the demand itself or in a separate signed document accompanying or identifying the demand, stating that the Applicant is in breach of its obligation(s) under the Contract, without the Beneficiary needing to prove or to show grounds for your demand or the sum specified therein.

This guarantee shall expire, no later than the Day of, 2...², and any demand for payment under it must be received by us at this office indicated above on or before that date.

This guarantee is subject to the Uniform Rules for Demand Guarantees (URDG) 2010 Revision, ICC Publication No. 758, except that the supporting statement under Article 15(a) is hereby excluded.

[signature(s)]

- 1 The Guarantor shall insert an amount representing the percentage of the Accepted Contract Amount specified in the Letter of Acceptance, and denominated either in the currency (ies) of the Contract or a freely convertible currency acceptable to the Beneficiary.*
- 2 Insert the date twenty-eight days after the expected completion date as described in GC Clause 18.4. The Purchaser should note that in the event of an extension of this date for completion of the Contract, the Purchaser would need to request an extension of this guarantee from the Guarantor. Such request must be ² Insert the date twenty-eight days after the expected completion date as described in GC Clause 18.4. The Purchaser should note that in the event of an extension of this date for completion of the Contract, the Purchaser would need to request an extension of this guarantee from the Guarantor. Such request must be in writing and must be made prior to the expiration date established in the guarantee. In preparing this guarantee, the Purchaser might consider adding the following text to the form, at the end of the penultimate paragraph: "The Guarantor agrees to a one-time extension of this guarantee for a period not to exceed [six months] [one year], in response to the Beneficiary's written request for such extension, such request to be presented to the Guarantor before the expiry of the guarantee."*

Note: All italicized text (including footnotes) is for use in preparing this form and shall be deleted from the final product.

14. ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން:

Advance Payment Security Demand Guarantee

[Guarantor letterhead or SWIFT identifier code]

Beneficiary: *[Insert name and Address of Purchaser]*

Date: *[Insert date of issue]*

ADVANCE PAYMENT GUARANTEE No.: _ [Insert guarantee reference number]

Guarantor: _ [Insert name and address of place of issue, unless indicated in the letterhead]

We have been informed that [insert name of Supplier, which in the case of a joint venture shall be the name of the joint venture] (hereinafter called "the Applicant") has entered into Contract No. [insert reference number of the contract] dated [insert date] with the Beneficiary, for the execution of [insert name of contract and brief description of Goods and related Services] (hereinafter called "the Contract").

Furthermore, we understand that, according to the conditions of the Contract, an advance payment in the sum [insert amount in figures] () [insert amount in words] is to be made against an advance payment guarantee.

At the request of the Applicant, we as Guarantor, hereby irrevocably undertake to pay the Beneficiary any sum or sums not exceeding in total an amount of [insert amount in figures] (____) [insert amount in words]¹ upon receipt by us of the Beneficiary's complying demand supported by the Beneficiary's statement, whether in the demand itself or in a separate signed document accompanying or identifying the demand, stating either that the Applicant:

- (a) has used the advance payment for purposes other than toward delivery of Goods; or
- (b) has failed to repay the advance payment in accordance with the Contract conditions, specifying the amount which the Applicant has failed to repay.

A demand under this guarantee may be presented as from the presentation to the Guarantor of a certificate from the Beneficiary's bank stating that the advance payment referred to above has been credited to the Applicant on its account number [insert number] at [insert name and address of Applicant's bank].

The maximum amount of this guarantee shall be progressively reduced by the amount of the advance payment repaid by the Applicant as specified in copies of interim statements or payment certificates which shall be presented to us. This guarantee shall expire, at the latest, upon our receipt of a copy of the interim payment certificate indicating that ninety (90) percent of the Accepted Contract Amount, has been certified for payment, or on the [insert day] day of [insert month], 2 [insert year], whichever is earlier. Consequently, any demand for payment under this guarantee must be received by us at this office on or before that date.

This guarantee is subject to the Uniform Rules for Demand Guarantees (URDG) 2010 Revision, ICC Publication No.758, except that the supporting statement under Article 15(a) is hereby excluded.

[signature(s)]

¹ The Guarantor shall insert an amount representing the amount of the advance payment and denominated either in the currency(ies) of the advance payment as specified in the Contract, or in a freely convertible currency acceptable to the Purchaser.

Note: All italicized text (including footnotes) is for use in preparing this form and shall be deleted from the final product.

15. ڈیسریٹیچ پر آئو ڈی گرانٹ ڈیٹا، گرانٹ گرانٹ





අධ්‍යයනයන්හිදී මෙහි අඩුපාඩු සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය. මෙහිදී සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය.

4.4. ජනප්‍රියතාවය පිළිබඳව සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය. 4.12 වන කොටසේ සඳහන් කර ඇති පරිදි සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය. මෙහිදී සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය. මෙහිදී සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය.

4.5. ජනප්‍රියතාවය පිළිබඳව සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය. 4.12 වන කොටසේ සඳහන් කර ඇති පරිදි සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය. මෙහිදී සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය.

4.6. ජනප්‍රියතාවය පිළිබඳව සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය. මෙහිදී සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය.

4.7. ජනප්‍රියතාවය පිළිබඳව සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය. මෙහිදී සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය. මෙහිදී සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය.

4.7.1. ජනප්‍රියතාවය පිළිබඳව සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය. මෙහිදී සංශෝධනයක් සඳහාම ප්‍රවේශයක් ලෙස සලකා බැලිය යුතුය.



4.7.2. අයදුම් කිරීමේදී, ධන අගයක් ලෙසින් ප්‍රතිචාරයක් ලෙසින් සලකා බැලීමට සූදානම් වීමට, අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. එම අගය ප්‍රතිචාරයේ ධන අගයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය.

4.8. ධන අගයක් ලෙසින් 4.7 වන කොටසේ සඳහන් කර ඇති ප්‍රතිචාරයේ, අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. එම අගය ප්‍රතිචාරයේ ධන අගයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය.

4.9. ධන අගයක් ලෙසින් 4.7 වන කොටසේ සඳහන් කර ඇති ප්‍රතිචාරයේ, අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. එම අගය ප්‍රතිචාරයේ ධන අගයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය.

4.10. ධන අගයක් ලෙසින් 4.7 වන කොටසේ සඳහන් කර ඇති ප්‍රතිචාරයේ, අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. එම අගය ප්‍රතිචාරයේ ධන අගයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය.

4.11. ධන අගයක් ලෙසින් ප්‍රතිචාරයක් ලෙසින් සලකා බැලීමට සූදානම් වීමට, අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. එම අගය ප්‍රතිචාරයේ ධන අගයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය. අයදුම්කරු සහතිකයක් ලෙසින් ප්‍රකාශයක් කළ යුතුය.



4.12. රජයේ සේවා:

#	සේවයේ නම	විස්තරය
1	රජයේ සේවා	<ul style="list-style-type: none"> රජයේ සේවයේ නියුක්තය. රජයේ සේවයේ නියුක්තය.

5. රජයේ සේවයේ නියුක්තය (රජයේ සේවයේ නියුක්තය) සහ රජයේ සේවයේ නියුක්තය (රජයේ සේවයේ නියුක්තය)

5.1. රජයේ සේවයේ නියුක්තය සහ රජයේ සේවයේ නියුක්තය (රජයේ සේවයේ නියුක්තය) සහ රජයේ සේවයේ නියුක්තය (රජයේ සේවයේ නියුක්තය).

5.2. රජයේ සේවයේ නියුක්තය සහ රජයේ සේවයේ නියුක්තය (රජයේ සේවයේ නියුක්තය) සහ රජයේ සේවයේ නියුක්තය (රජයේ සේවයේ නියුක්තය).

5.3. රජයේ සේවයේ නියුක්තය සහ රජයේ සේවයේ නියුක්තය (රජයේ සේවයේ නියුක්තය) සහ රජයේ සේවයේ නියුක්තය (රජයේ සේවයේ නියුක්තය).

5.4. රජයේ සේවයේ නියුක්තය සහ රජයේ සේවයේ නියුක්තය (රජයේ සේවයේ නියුක්තය) සහ රජයේ සේවයේ නියුක්තය (රජයේ සේවයේ නියුක්තය).

රජයේ සේවයේ නියුක්තය ~ 7-19 ~ රජයේ සේවයේ නියුක්තය



ព្រឹត្តិការណ៍ ដោយមានការចូលរួមពីអង្គការសុខភាពពិភពលោក (WHO) ក្នុងការពង្រឹងសុខភាពប្រជាជន ជាពិសេស ក្នុងការកាត់បន្ថយការរីករាលដាលនៃជំងឺឈាមក្រហម ធានាបាននូវសុខុមាល័យ និងសុខភាពប្រជាជន។

6.3 ក្នុងករណីនៃការរីករាលដាលនៃជំងឺឈាមក្រហម រដ្ឋាភិបាល បានរៀបចំផែនការប្រយុទ្ធប្រឆាំងនឹងជំងឺឈាមក្រហម ដោយផ្តោតលើការកាត់បន្ថយការរីករាលដាលនៃជំងឺឈាមក្រហម ធានាបាននូវសុខុមាល័យ និងសុខភាពប្រជាជន។

6.4 ក្នុងករណីនៃការរីករាលដាលនៃជំងឺឈាមក្រហម រដ្ឋាភិបាល បានរៀបចំផែនការប្រយុទ្ធប្រឆាំងនឹងជំងឺឈាមក្រហម ដោយផ្តោតលើការកាត់បន្ថយការរីករាលដាលនៃជំងឺឈាមក្រហម ធានាបាននូវសុខុមាល័យ និងសុខភាពប្រជាជន។

6.5 ក្នុងករណីនៃការរីករាលដាលនៃជំងឺឈាមក្រហម រដ្ឋាភិបាល បានរៀបចំផែនការប្រយុទ្ធប្រឆាំងនឹងជំងឺឈាមក្រហម ដោយផ្តោតលើការកាត់បន្ថយការរីករាលដាលនៃជំងឺឈាមក្រហម ធានាបាននូវសុខុមាល័យ និងសុខភាពប្រជាជន។

6.6 ក្នុងករណីនៃការរីករាលដាលនៃជំងឺឈាមក្រហម រដ្ឋាភិបាល បានរៀបចំផែនការប្រយុទ្ធប្រឆាំងនឹងជំងឺឈាមក្រហម ដោយផ្តោតលើការកាត់បន្ថយការរីករាលដាលនៃជំងឺឈាមក្រហម ធានាបាននូវសុខុមាល័យ និងសុខភាពប្រជាជន។

6.7 ក្នុងករណីនៃការរីករាលដាលនៃជំងឺឈាមក្រហម រដ្ឋាភិបាល បានរៀបចំផែនការប្រយុទ្ធប្រឆាំងនឹងជំងឺឈាមក្រហម ដោយផ្តោតលើការកាត់បន្ថយការរីករាលដាលនៃជំងឺឈាមក្រហម ធានាបាននូវសុខុមាល័យ និងសុខភាពប្រជាជន។

សេចក្តីណែនាំប្រចាំថ្ងៃ

ក្រសួងព្រទ្រព្យសាស្ត្រ



මෙහි දැක්වෙන සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන සියලුම මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් පිළිගැනීමක් ලෙස සලකා බැලිය යුතුය.

6.8. මෙහි දැක්වෙන සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන සියලුම මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් පිළිගැනීමක් ලෙස සලකා බැලිය යුතුය. මෙහි දැක්වෙන සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන සියලුම මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් පිළිගැනීමක් ලෙස සලකා බැලිය යුතුය.

6.9. මෙහි දැක්වෙන සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන සියලුම මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් පිළිගැනීමක් ලෙස සලකා බැලිය යුතුය. මෙහි දැක්වෙන සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන සියලුම මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් පිළිගැනීමක් ලෙස සලකා බැලිය යුතුය.

6.10. මෙහි දැක්වෙන සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන සියලුම මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් පිළිගැනීමක් ලෙස සලකා බැලිය යුතුය. මෙහි දැක්වෙන සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන සියලුම මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් පිළිගැනීමක් ලෙස සලකා බැලිය යුතුය.

6.11. මෙහි දැක්වෙන සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන සියලුම මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් පිළිගැනීමක් ලෙස සලකා බැලිය යුතුය. මෙහි දැක්වෙන සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන සියලුම මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් පිළිගැනීමක් ලෙස සලකා බැලිය යුතුය.



9.2. අදාළ කොටස් සඳහා පවතින කොටස් ප්‍රමාණය 9.1 ට වඩා වැඩි වුවහොත් එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත.

9.3. අදාළ කොටස් සඳහා පවතින කොටස් ප්‍රමාණය 9.1 ට වඩා වැඩි වුවහොත් එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත.

9.4. අදාළ කොටස් සඳහා පවතින කොටස් ප්‍රමාණය 9.1 ට වඩා වැඩි වුවහොත් එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත.

9.5. අදාළ කොටස් සඳහා පවතින කොටස් ප්‍රමාණය 9.1 ට වඩා වැඩි වුවහොත් එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත.

9.6. අදාළ කොටස් සඳහා පවතින කොටස් ප්‍රමාණය 9.1 ට වඩා වැඩි වුවහොත් එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත.

9.7. අදාළ කොටස් සඳහා පවතින කොටස් ප්‍රමාණය 9.1 ට වඩා වැඩි වුවහොත් එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත.

9.8. අදාළ කොටස් සඳහා පවතින කොටස් ප්‍රමාණය 9.1 ට වඩා වැඩි වුවහොත් එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත. එහි ප්‍රමාණය අඩු කිරීමට අවශ්‍ය වනු ඇත.

REQUEST FOR PROPOSAL ID CARD PRINTER	
Printer	ID Card Printer
Quantity	01
Printer Method	Dye-Sublimation / Resin Thermal Transfer
Resolution	Minimum 300 dpi
Print Speed	-150 cards per hour (YMC with transfer) -124 cards per hour (YMCK with transfer) -90 cards per hour (YMCKK with transfer)
Card Size	CR-80 (85.6 mm X 54mm)
Card Thickness	0.030" (30 mil) to 0.050" / 0.762mm to 127mm
Input Card Cartridge Capacity	100 cards
Output hopper Card Capacity	200 cards
Software Drivers	Windows 7
Print Area	Over-the-edge on CR-80
Warranty	Printer: Two years (Include 1-year parts warranty)
Features	Dual-sided printing Card lamination Smart card encoding (contact / contactless) Printer cleaning kit Magnetic stripe encoding
Delivery time	25 Days
After Sales Service	Yes
Printing Supplies (approximately 3500 printing)	1. Ribbon 2. Film 3. Lamination Roll

Terms and Condition

Bidders to agree on below mentioned terms when submitting the proposal.

1. Bidders should provide Authorized Distributor certificate.
2. Bidders should cater Printer spares for the duration of Warranty period.
3. Bidders Should arrange availability of printing supplies (Ribbon, film, lamination...etc.) required for printing for a minimum duration of 2 years.
4. Bidders have to provide a Point of Contact/ email address to communicate on above technical related issues.

SIGNALS

SERVICE CORPS
MALDIVES NATIONAL DEFENCE FORCE